

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව, මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිත කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පශ්චාත් උපාධි පාඨමාලා 22 කට අදාළව එම පාඨමාලාවන් සම්පූර්ණ කිරීමට ලබා දී ඇති උපරිම කාල සීමාව තුළ ලැබී නොතිබුණු රු.8,470,250 ක් වූ පාඨමාලා ගාස්තු ආදායම ආයතනයේ ලැබිය යුතු පාඨමාලා ගාස්තු ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ දක්වා තිබීම හේතුවෙන් ලැබිය යුතු පාඨමාලා ගාස්තු ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වසර තුළ පොත් වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව.	ලැබිය යුතු පාඨමාලා ගාස්තු ආදායම නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ඉකුත් වර්ෂයට අදාළව සමාලෝචිත වර්ෂය තුළදී ලැබී තිබුණු රු. 2,186,892 ක ස්ථාවර තැන්පතු පොලී ආදායම වර්ෂයේ පොලී ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	2023.12.31 වන විට ආයතනය තුළ ස්ථාවර තැන්පතු ලෙස පැවති රු. 251,160,403.32 ක් 2024 වර්ෂය තුළ නැවත ආයෝජනය කිරීම සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමට 2024.03.21 දිනැති ලිපියක් මගින් ඉල්ලීමක් කොට ඇති බව.	වර්ෂයට අදාළ ආදායම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) විගණනයේ ගණනය කිරීම අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවක පාරිතෝෂික වෙන් කිරීම රු.2,361,235 ක් වුවද රු 5,117,670 ක් වෙන් කිරීම හේතුවෙන් හා කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු නිලධාරීන් තිදෙනෙකු වෙනුවෙන්	2025 වර්ෂය තුළ මෙම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	පාරිතෝෂික වෙන් කිරීම නිවැරදිව සිදු කළ යුතුය.

රු. 120,246 ක පාරිතෝෂික වෙන්කිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය හා පාරිතෝෂික වෙන් කිරීම් ශේෂය රු. 2,876,681 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

	නීති, රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය.	ආයතනයේ සියලුම අතිරික්ත මුදල් අදාළ අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය මත ආයෝජනය කළ යුතු වුවද, රු.278,123,781 ක් වූ අතිරික්ත මුදල් ආයෝජනය කිරීමේ එපරිදි කටයුතු කර නොතිබුණි.	භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමට 2025.02.25 දිනැති ලිපියක් මගින් යොමුකොට ඇති බව.	පනත අනුව අතිරික්ත මුදල් ආයෝජනය කිරීමට අනුමැතිය ලබා ගත යුතුය.
(ආ)	2021 නොවැම්බර් 16 දිනැති අංක PED 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය 3.2 ඡේදය	මුදල් වර්ෂය අවසන් වී දින 150ක් ඇතුළත පසුගිය වර්ෂයේ වාර්ෂික වාර්තාව භාෂා ත්‍රිත්වයකින් පාර්ලිමේන්තුවේ සභාගත කළයුතු වුවත් 2023 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව විගණන දින වන 2025 මාර්තු 24 දින දක්වාම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ආයතනය කටයුතු කර නොතිබුණි.	භාෂා තුනෙන්ම සකස් කරන ලද වාර්ෂික වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.	චක්‍රලේඛ උපදෙස් පරිදි වාර්ෂික වාර්තාව නියමිත දිනට පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.
(ඇ)	2018 නොවැම්බර් 26 දිනැති අංක 15/2018 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ රු. 343,800 ක මුදලක් සේවක අග්‍රහාර රක්ෂණ දායකය වශයෙන් ජාතික රක්ෂණ භාරකාර අරමුදල වෙත ආයතනය විසින් ගෙවා තිබුණි.	විශ්වවිද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛ අංක 15/2018 හි ප්‍රතිපාදන අනුව විශ්වවිද්‍යාල පාලක සභා අනුමැතියට යටත්ව ජාතික රක්ෂණ භාර අරමුදලෙහි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියපදිංචි වී ඇත.	චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.
(ඈ)	2018 මැයි 18 දිනැති අංක UGC/L/2020 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්	සියලුම පශ්චාත් උපාධි ආයතනවල කළමනාකරණ මණ්ඩලයේ සම්පූර්ණ සාමාජිකත්වය උපරිම	කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබා සංශෝධනය කරන තුරු දැනට	චක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

සහා ලිපිය

සමාජිකයින් 11 දෙනෙකුට පවතින නියමාවලිය සීමා කළයුතු බව දක්වා අනුව කටයුතු කරන තිබුණද, 2020 වර්ෂයේ සිට බව. 2024 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පවත්වා තිබූ රැස්වීම් වාර 33 ක දී උපරිම සාමාජිකයින් සංඛ්‍යාව ඉක්මවා 9 දෙනෙකු සිට 16 දෙනෙකු සහභාගී වීම හේතුවෙන් රු. 2,508,000 ක අමතර වියදමක් දරා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.22,357,299 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 94,442,496 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රු.72,085,197 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ස්වයං මූල්‍ය උත්පාදන ක්‍රියාකාරකම් වලින් උත්පාදනය වූ ආදායම අඩුවීම, පුනරාවර්තන හා ප්‍රාග්ධන ප්‍රදාන අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සේවා අවශ්‍යතාවය අනුව සේවක සංඛ්‍යාව සංශෝධනය කර ගැනීමකින් තොරව අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 23 දෙනෙකු බඳවාගෙන සමාලෝචිත වර්ෂය තුළ රු. 7,682,128 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.	කළමනාකරණ මණ්ඩල රැස්වීමේ දී ආයතනයේ සේවක අවශ්‍යතාවය පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවේ නිර්දේශ අනුව ස්ථීර කාර්යය මණ්ඩලය සඳහා තනතුරු අනුමත කර ගැනීමට ඉදිරියේ දී පියවර ගැනීමට නියමිතය බව.	කාර්ය මණ්ඩලය අනුමත සීමාව තුළ පවත්වා ගත යුතුය.
(ආ) ආයතනයේ විදුලි ජනන යන්ත්‍ර කාමරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා 2021 දෙසැම්බර් මාසයේදී රු. 1,310,562 කට ඇස්තමේන්තුවක් පිළියෙල කර තිබුණද එම ඇස්තමේන්තුව අනුව කටයුතු නොකර හා අවස්ථා දෙකකදී ඇස්තමේන්තුව මෙන් තුන් ගුණයක් එනම් රු.3,909,538 ක මුදලකට 2023 පෙබරවාරි මාසයේදී ගිවිසුම් අත්සන් කර කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට ප්‍රමාදවීම	විදුලි ජනන යන්ත්‍ර කාමරය ඉදිකිරීම සඳහා වශයෙන්ම ආරම්භ කළේ 2022 මාර්තු මසදී වන අතර මෙම කාලයේදී ගොඩනැගිලි ආශ්‍රිත වියදම්වල සැලකිය යුතු වැඩි වීමක් ඇති වූ බවත් ඇස්තමේන්තුව නැවත ඇගයීමට ලක් කර එම වාර්තාව විගණනය වෙත ලබා දී ඇති බව.	අරමුදල් උපරිම ඵලදායිතාවයකින් උපයෝජනය කළ යුතුය.

හේතුවෙන් අදාළ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රු. 2,598,976 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

- | | | |
|--|---|--|
| <p>(ඇ) සිසුන් 12 දෙනෙකුගෙන් ලැබිය යුතුව තිබුණු රු.242,074 ක හිඟ පාඨමාලා ගාස්තු හා සිසුන් 15 දෙනෙකුගෙන් අයවිය යුතුව තිබුණු රු. 240,250 හිඟ පාඨමාලා ගාස්තු අයකර ගැනීමකින් තොරව පිළිවෙලින් අවසන් අවසන් විභාගය සඳහා පෙනී සිටීමට හා උපාධි සහතික පත්‍ර ප්‍රදානය කිරීමට කටයුතු කර තිබුණි.</p> | <p>සිසුන් 15 දෙනාගෙන් රු. 93,000 ක් අය වී ඇත. පාඨමාලා සම්පූර්ණ කර සහතික පත් ලබා නොගත් සිසුන් 12 දෙනාගෙන් රු.294,574 ලැබිය යුතු මුදලින් රු.52,500 ක මුදලක් අය වී ඇත.කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය සහිතව ඉතිරි මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට නියමිතය.</p> | <p>අදාළ පාඨමාලා ගාස්තු කඩිනමින් අයකර ගත යුතුය.</p> |
| <p>(ඈ) 1959 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා කාලය තුළ ආරම්භ කර තිබුණු පශ්චාත් උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, දර්ශනපති උපාධි වැඩසටහන් සහ දර්ශන ආචාර්ය උපාධි වැඩසටහන් 54 ක් සඳහා 2024 දෙසැම්බර් 31 දින වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී නොතිබුණි.</p> | <p>පාඨමාලාවන් සමාලෝචනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ආරක්ෂණ කවුන්සිලය (Quality Assurance Council) වෙත යොමු කර ඇති අතර එහි නිර්දේශ නුදුරේදීම ලබා දීමට නියමිතව ඇති බව.</p> | <p>විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඉ) National Languages Equality Advancement Project ව්‍යාපෘතියට අදාළව 2023 සැප්තැම්බර් මාසයේදී ලැබී තිබුණු රු. 1,191,410 ක මුදලක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට වසර 02 කට ආසන්න කාලයක් ගතවී තිබියදීත් උෞත උපයෝජනව පැවතුණි.</p> | <p>NLEAP ව්‍යාපෘතියේ අවසන් වාර්තාවට අදාළව භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රිත ග්‍රන්ථයක් එළි දැක්විය යුතු අතර ඉංග්‍රීසි භාෂාවෙන් එම පිටපත් ලැබී ඇති අතර සිංහල හා දෙමල භාෂා පරිවර්තනය අවසන් මට්ටමේ පවතින අතර එය සිදු කළ විගස මෙම මුදල් උපයෝජනය කිරීමට කටයුතු කරනු ලබන බව.</p> | <p>අරමුදල් උපරිම ඵලදායීත්වයෙන් යුතුව උපයෝජනය කළ යුතු බව</p> |